



ශ්‍රී ලංකා මහ බැංකුව

මුදල් විශුද්ධීකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැලැක්වීම.

2006 අංක 6 දරණ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතෙහි විධානයන්ට අනුව පුද්ගලයින් සහ ආයතන යම් යම් නෛතික වගකීම් ඉටුකල යුතුව ඇත.

පහතේ දක්වා ඇති පුද්ගලයින් සහ ආයතන කවරේ ද?

පහත දැක්වෙන මූල්‍ය සහ මූල්‍ය නොවන කටයුතු වල නියැලී ඕනෑම පුද්ගලයෙක් හෝ ආයතනයක් ශ්‍රී ලංකා මහ බැංකුවෙහි පිහිටුවා ඇති මූල්‍ය මුද්ධි ඒකකයට වාර්තා කිරීම අවශ්‍යය වේ.

මූල්‍ය කටයුතු

- * සාමාන්‍ය බැංකු කටයුතු.
- * මූල්‍ය සමාගම් සඳහා අනුමත කටයුතු.
- * ණය ලබාදීම් ආශ්‍රිත කටයුතු.
- * මූල්‍ය කල්බදු.
- * මුදල් පැවරුම් සේවා.
- * මුදල් සහ ව්‍යවහාර මුදල් මාරු කිරීමේ සේවා.
- * ණය පත්, සංචාරක චෙක්පත්, මුදල් ඇණවුම්, බැංකු අණකර, විද්‍යුත් මුදල් ආශ්‍රිත කටයුතු.
- * මූල්‍ය ඇප සහ අනෙකුත් බැඳීම් නිකුත් කිරීම.
- * මූල්‍ය වෙළඳපල උපකරණ, විදේශ විනිමය, පොළී අනුපාත සහ දර්ශක, වෙළඳ හාණ්ඩ ඉදිරි වෙළඳාම සහ පැවරිය හැකි සුරැකුම් පත් වෙළඳාම.
- * සුරැකුම් පත් නිකුත් කිරීම සහ ආශ්‍රිත මූල්‍ය සේවා සැපයීම.
- * අමාත්‍යවරයා විසින් වරින් වර නියෝග කල හැකි වෙනත් ඕනෑම කටයුත්තක්.

මූල්‍ය නොවන කටයුතු

- * ආයෝජන කළමනාකරණ කටයුතු.
- * වෙනත් තැනැත්තන් වෙනුවෙන් අරමුදල් හෝ මුදල් කළමනාකරණය.
- * වෙනත් තැනැත්තන් වෙනුවෙන් මුදල් හෝ සුරැකුම් පත් සුරක්ෂිතව තබා ගැනීම සහ පරිපාලනය.
- * සුරක්ෂිතාගාර සේවාවන්.
- * රක්ෂණ ආශ්‍රිත කටයුතු.
- * භාරකාර පරිපාලනය, ආයෝජන කළමනාකරණය හා විශ්ලේෂණ අරමුදල් ක්‍රම.
- * කැපීන්, සුදු හෝ ලොතරැයි හා අන්තර්ජාලය මගින් විකිණි කටයුතු කිරීම.
- * ගනුදෙනු කරුවන් වෙනුවෙන් නිශ්චල දේපළ මිලදී ගැනීම සහ විකිණීම.
- * වටිනා ලෝහ සහ මැණික් ගල් සහ අර්ධ වටිනා මැණික් ගල් වර්ග ආශ්‍රිත ගනුදෙනු.
- * ගණකාධිකාරීන්, නිලධාරීන්, නොතාරිස් වරුන් සහ වෙනත් ස්වාධීන නීති විශේෂඥයින් විසින් තම සේවාදායකයින් වෙනුවෙන් කරන ගනුදෙනු.
- * භාරකාරීත්ව හෝ සමාගම් සේවා.
- * අධිවෙරළ ගනුදෙනු.

මෙබඳු පුද්ගලයින් සහ ආයතනවල නීතිමය වගකීම් මොනවා ද?

නීති විරෝධී කාර්යයකට සම්බන්ධ යැයි සැක සිතෙන ඕනෑම ගනුදෙනුවක් හෝ විධිමත් ගනුදෙනුවක් කිරීමට තැත් කිරීම පිළිබඳව වාර්තා කිරීමට බැඳී සිටී.

නීති විරෝධී කටයුතු වලට සම්බන්ධ යැයි සැක කටයුතු ගනුදෙනු කවරේ ද?

පහත සඳහන් ඕනෑම නීති විරෝධී ක්‍රියාවක් මෙයට ඇතුළත් වේ.

- අ. අන්තරාදායි සාමාජික ආඥා පනත යටතේ මත්ද්‍රව්‍ය නිපදවීම, ප්‍රවාහනය, ආනයනය/අපනයනය සහ සන්නිවේදන තබා ගැනීම.
- ආ. ත්‍රස්තවාදය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීමේ කටයුතු වලට සම්බන්ධ ඕනෑම පුද්ගලයෙක් හෝ කාර්යයකට සම්බන්ධ වීම.
- ඇ. අල්ලස් ඉල්ලීම්/ලබාගැනීම්/ලබාදීම් හෝ පෙළඹවීම්/දූෂණ ක්‍රියා වලට සම්බන්ධ වීම.
- ඈ. ගිනි අවි, ආයුධ සහ පුපුරන ද්‍රව්‍ය (බෝම්බ ඇතුළුව) අනවසර සන්නිවේදන හෝ පරිහරණය සහ ඒ ආශ්‍රිත කටයුතු.
- ඉ. විනිමය පාලන පනතෙහි දක්වා ඇති විනිමය පාලන උල්ලංඝනයන්.
- ඊ. පිරමීඩ ක්‍රම වැනි තහනම් කරන ලද යෝජනා ක්‍රම පවත්වාගෙන යාම.
- උ. ණය කාඩ්පත් වංචා, අවි ආයුධ ප්‍රවාහනය වැනි ජාත්‍යන්තර සංවිධිත අපරාධ.
- ඌ. පරිගණක සහ අන්තර්ජාලය සම්බන්ධ අපරාධ.
- එ. ප්‍රමිතීන්ට විරෝධී ඕනෑම වරදක්.
- ඵ. අන්තර්ජාතික වශයෙන් පුද්ගලයින් ප්‍රවාහන ජාවරණයට සම්බන්ධ වූ ඕනෑම වරදක්.
- ඹ. මරණීය දෂ්ඨිතයෙන් හෝ අවුරුදු 7 ක් හෝ ඊට වැඩි කාලයක් සඳහා බන්ධනාගාර ගත කිරීම මගින් දඬුවම් කල හැකි වෙනත් ඕනෑම නීතියක් යටතේ වන වරදක්.

සැක කටයුතු ගනුදෙනුවක් වාර්තා කළ හැක්කේ කෙසේ ද?

2006 අංක 6 දරණ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 7 (1) වගන්තියට අනුව - ඉහතින් දක්වන ලද නීති විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධිත සැක කටයුතු ගනුදෙනුවක් හෝ ගනුදෙනුවක් කිරීමට තැත් කිරීමක් නොපමාව තැපැල්, දුරකථන, ෆැක්ස් හෝ විද්‍යුත් තැපැල් මගින්.

අධ්‍යක්ෂ
 මූල්‍ය මුද්ධි ඒකකය,
 ශ්‍රී ලංකා මහ බැංකුව
 30, ජනාධිපති මාවත, කොළඹ 01.
 දුරකථන - 011 2346301 . ෆැක්ස් 011 2477692
 විද්‍යුත් තැපෑල - fiu@cbsl.lk
 වෙත වාර්තා කළ යුතුය.

මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතෙහි 19 වැනි වගන්තියට අනුව සැක කටයුතු ගනුදෙනුවක් වාර්තා නොකිරීම රූපියල් දස ලක්ෂය දක්වා දඩයකින් දඬුවම් කළ හැකි වරදකි.